

2018.08.23 වන දින පෙ.ව. 10.00 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද

පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 8. ගරු කාරක සභික - ශ්‍රීමාලී ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය
- 9. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභභාගී නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එස්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 6. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී.ජිනදාස මයා.
- 7. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 8. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 9. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 10. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 11. පොලිස් සැරයන් 30039 - ආර්.කේ. රංජිත් මයා
- 12. පොලිස් සැරයන් 30199 - ඩබ්.ඒ.පී. ගුණදාස මයා
- 13. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයාන් මධුමවත්ත මයා.
- 14. මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 15. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ

කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. AFS හෝල්ඩින්ස් (අක්කර 6) ගල්කොරිය හා රීඩ් ලංකා ආයතනයේ ගල් කොරිය සම්බන්ධයෙන් 2018.07.24 දින පවත්වන ලද ස්ථානීය පරීක්ෂාවේදී නිරීක්ෂණය කරන ලද ගල් වලවල් සම්බන්ධ පරීක්ෂණ වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර එම වාර්තාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා අධ්‍යක්ෂ මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමුකිරීමට තීරණය කරන ලද අතර වෙළඳ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී.
2. ජනාවාස ප්‍රදේශයක ජලාස්ථික් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නිසා එයින් ඇතිවන ජනතා හිටිම සම්බන්ධව යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.07.23 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාලව මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ අනුව කටයුතු කිරීමට අදාල හිමිකරු වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.
3. ඌරු සහ කුකුල් කොටු නිසා අවට ජීවත් වන අපට සිදුවන පරිසර ගැටළුව නැවත දැනුවත් කිරීම යන හිසින් යුතුව වග, කඩුගොඩ දකුණ, නො. 269/2/1 පදිංචි ටී. වමීන්ද පුෂ්පකුමාර මහතා විසින් 2018.07.23 දිනැතිව කඩුගොඩ දකුණ ගමේ පදිංචි ඩබ්.කේ. නිරෝෂන් වඩුවරාවගේ යන අය පවත්වාගෙන යන ඌරු සහ කුකුල් කොටු පිළිබඳව 2018.07.24 දින පවත්වන ලද පරීක්ෂාවේදී මෙම සුබර ගොවිපලෙන් නිකුත් කරන අපජලය ජීවවායු ටැංකියකට සම්බන්ධ කර ඇති අතර එම ටැංකියෙන් නිකුත් වන අපජලය නිසි පිරිපහදු වී නොතිබේ. අපජලය විවෘත ටැංකිවලට මුදාහැර ඇති අතර ජලය වගාවන් සඳහා යොමු කරන අතර එම ජලය කාණු පද්ධතියක් ඔස්සේ මුදාහැර ඇති අතර එම අපජලය ගලාගොස් කරගල්ල ඇළ මාර්ගයට ද එක්වන බව නිරීක්ෂණය විය. මේ සම්බන්ධව ඩබ්.කේ. නිරෝෂන් වඩුවරාව මහතාට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවට කාරක සභාව දැනුවත් කරන ලදී. ?

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. “අප වෙත සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධවයි” යන හිසින් යුතුව පාදුක්ක, පිටුම්පේ, නො. 159/බී හි පදිංචි අනුර ජයසූරිය මහතා විසින් මාගා ආයතනයේ ජලනල එළීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් නොවීම හේතුවෙන් කාණුව පිළිසකර කර ගැනීමට නොහැකි වී ඇති බව දක්වමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා මගින් දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී
2. “මොරටුව, කන්දෙවත්ත, කොටුගොඩැල්ල පාර, මුණමල් ගහවත්ත ඉඩමේ පදිංචි නිවැසියන්ගේ නිවාසවල එකතු වන සන අපද්‍රව්‍ය ඉවත් නොකිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018 ජූලි මස

26 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ දිනපතා නිවාසවල එකතු වන සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඉතා අසරණ තත්වයට පත්ව ඇති බව දක්වමින් සතියකට වරක් හෝ මෙම මාර්ගයේ දෙපස ජීවත්වන නිවැසියන්ගේ සන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, 2018.09.01 දින සිට සභාව මඟින් සෙනසුරාදා දිනයන් හිදී නොදිරන කසළ එකතු කිරීමට තීරණය කරන ලදී

3. “පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සඳහා කාර්යාල පහසුකම් ලබාදීම ඉහළ කොස්ගම උතුර පරණගම ප්‍රජා ශාලාව” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් 2018.08.16 දිනැතිව පසුගිය පරිසර හා පහසුකම් කාරක සභාවට ඉදිරිපත් කරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයකට සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම සඳහා වන ඉල්ලීම සම්බන්ධයෙන් කොට්ඨාශභාර මන්ත්‍රීතුමාගේ සහ අදාල සමිතියේ තීරණය අනුව ක්‍රියා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී. ඒ අනුව කොට්ඨාශභාර මන්ත්‍රීතුමාගේ කැමැත්ත පලකරමින් සරණ සුභ සාධක හා අවමංග්‍රාධාර සමිතියේ එකඟතාවය දැක්වෙන ලිපිය ද අමුණා ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, අදාල එකඟතාවයන් මත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කාර්යාල පහසුකම් සඳහා කොස්ගම උතුර පරණගම ප්‍රජා ශාලාවේ කාමරයක් ලබාදීමට තීරණය කරන ලදී.

4. පාදුක්ක, හල්පේ, නො. 315/බී හි පදිංචි ජී.ඩී. කිත්සිරි මහතා විසින් “හේවාගම් වත්ත මාර්ගය පස් ප්‍රවාහනය සඳහා අවසර දී ඇති අනුමැතිය අළුත් කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2018.06.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පස් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මාර්ගය දැඩිලෙස අබලන් වී ඇති බැවින් තැන්පත් මුදල යොදවා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරන ලදී.

5. යෝජිත කළුගල් කර්මාන්තය - ඩබ්.කේ.කේ. ඉංජිනේරුන්ගේ කම්පැනි (පුද්) සමාගම, හංවැල්ල වත්ත, පැල්පොලමුල්ල, මාවතගම, පාදුක්ක යන හිසින් යුතුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WPO/CM/07/ 01/93/2017 යටතේ 2018.08.01 දිනැතිව 2018.07.12 දින පවත්වන ලද දෙවන තාක්ෂණික කමිටු රැස්වීම් වාර්තාව ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමට තීරණය කරන ලදී.

6. “නිරිපොල සායනය ප්‍රතිසංස්කරණය කරගැනීම” යන හිසින් යුතුව හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් 2018.05.03 දිනැතිව නිරිපොල සායනයේ බිත්තියක් පුපුරා වොයිලට් වල ද කැඩී ගොස් සායනය අවධානම් තත්වයක පවතින බව දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ගොඩනැගිල්ල අළුත්වැඩියාකිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවීමට තීරණය කළ අතර එතෙක් තාවකාලික වශයෙන් සමුපකාර ගොඩනැගිල්ල සායනයක් පවත්වාගෙන යාම සඳහා සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ කොමසාරිස්තුමියගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

7. “කසල ප්‍රවාහන රථය ගෙන්වා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව පාදුක්ක, මාවතගම, රිටිගහහේන ප්‍රදේශවාසීන් විසින් 2018.06.28 දිනැතිව ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කසල එකතු කිරීමේ රථය රිටිගහහේනට හරවා (පැල්පොල ස්ටෝර්ස්) අසලින් ප්‍රදේශය ආවරණය වන පරිදි කසල එකතු කරගෙන යාමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛණයක්ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා මගින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නොදිරන කසල කොමිෂන් සභාව බඳුන් ලබාදීමේ වැඩසටහනේදී මේ සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කරන ලදී.
  
8. “ශ්‍රී ලංකා මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම - ස්ථානීය පරීක්ෂාව සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, අළුතැන්න, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් කොස්ගම, රංඳවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ ශ්‍රී නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් 2018.08.10 දින මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.අයි.ආර්. හෙට්ටිගේ මහතා සමඟ කළ ස්ථානීය පරීක්ෂණ වාර්තාව සලකා බැලූ කාරක සභාව, එම වාර්තාව අනුව බලපත්‍ර ලබාගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමටත් පොලීසියට පිටපත් සහිතව ලිපි මගින් දැනුම් දීමටත් තීරණය කරන ලදී.
  
9. “අවිස්සාවේලේ ආයෝජන කලාපය තුළ පිහිටි Teejay Lanka PLC ආයතනයෙන් ඉවත් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු පැවති හිස් බැරල් හා වෙනත් අපද්‍රව්‍ය අනවසරයෙන් ගබඩා කර තබාගැනීම හා අලෙවි කිරීම” යන හිසින් යුතුව පුවක්පිටිය, හිඟුරල, දිගපත පාර, අංක 617/10 හි පදිංචි ඊ. ගාමිණී උදයකුමාර මහතා වෙත සිතාවක ප්‍රාදේශීය සභාවට ද පිටපත් සහිතව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක 07/WM/166/2018 යටතේ 2018.07.03 දිනැතිව ඉහත කර්මාන්ත ශාලා වලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ගොඩගසා ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව නිලධාරීන් විසින් 2018.05.24 දින සිදුකරන ලද පරීක්ෂණය සම්බන්ධව ලබාදුන් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
10. “අසල්වැසි නිවසේ අපද්‍රව්‍ය සහිත ජලය මගේ ඉඩමට එවීම” යන හිසින් යුතුව පාදුක්ක, පිටුමිපේ උතුර, අංක 167 හි පදිංචි ජයන්ත වන්දකුමාර වනිගසූරිය මහතා විසින් පාදුක්ක පිටුමිපේ මීගහ ළඟ ඇති ඔහුගේ ඉඩමට අසල්වැසි නිවසේ වහලයෙන් හා කාණු හරවා අපද්‍රව්‍ය සහිත ජලය එවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. “පදිංචි නිවස ඉදිරිපිට කාණුවෙහි ජලය රැඳීම සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, ඉහළ කොස්ගම, “හේමන්ත” හි පදිංචි කේ. හේමලතා මහත්මිය විසින් 2018.07.30 දිනැතිව මින් පෙර දී එවන ලද 2002-10-04 හා 2013-07-31 දිනැති ලිපිවල පිටපත් සමඟ නිවස ඉදිරිපිට ඇති කාණුව සුද්ධ පවිත්‍ර කරදෙන ලෙස සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාවට පිටපත් සහිතව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම කටයුතු නිමකර ඇති බවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
12. කොස්ගම, කනම්පැල්ල, නො. 107/1 හි පදිංචි ආර්. සෝමපාල මහතා විසින් “ස්වභාවික ජල මාර්ගයක් අවහිර කිරීම නිසා නිවස සහ වැසිකිළි කිහිපයක් ජලයෙන් යටවීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.05.25 දිනැතිව කොස්ගම, කනම්පැල්ල, නො 108 හි පදිංචි ජී.කේ. සෝමසිරි චන්ද්‍රසේන යන අය විසින් 2003 වසරේදී සීතාවක ප්‍රාදේශීය සභාව විසින් දෙනු ලැබූ නඩු තීන්දුව උල්ලංඝනය කර ස්වභාවික ජල බැස්ම නැවත අවහිර කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ද ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව ද සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
13. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භංවැල්ල විසින් 2018 ජූලි මස භංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

පරීක්ෂා කරන ලද නිවාස සංඛ්‍යාව	-	4908
ආයතන ගණන - පුද්ගලික	-	57
බෝවිය හැකි ස්ථාන - තෙත්	-	797
වියළි	-	919
මදුරු කීටයන් සහිත	-	97
එම අවස්ථාවේ නිවැරදි කිරීම්	-	1066
නිකුත් කල නිවේදන ගණන	-	224
ස්ථානීය දඩ	-	50
නඩු පැවරු ගණන	-	00
ධූමායන කටයුතු	-	09

14. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් 2018.08.23 දිනැතිව යොමු කරන ලද 2018 ජූලි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	13
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3082
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	663
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	51

එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	630
නිකුත් කල නිවේදන ගණන	29
නඩු පැවරු ගණන	04
දඩ මුදල	රු. 8,000/-
ධූමායනය කල සංඛ්‍යාව	10

15. හංවැල්ල, නිරිපොල, ශා. මරියා මාවත, අංක 185/1 හි පදිංචි ඩබ්.ඩී.සී. ලෝරන්ස් මහතා විසින් 2018.08.09 දිනැතිව හංවැල්ල, නිරිපොල, ගල් අමුණ පාරේ පදිංචි ඩී.ඩී. ඡර්ලි ක්ලැරන්ස් යන අය විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල හේතුවෙන් ප්‍රදේශවාසීන් ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
16. කොස්ගම, කණම්පැල්ල, මානකඩ පාර, නො. 267/1<sup>ඒ</sup> හි පදිංචි එස්.ඒ. චේතියරත්න මහතා විසින් 2018.06.19 දිනැතිව කනම්පැල්ල නැගෙනහිර වටවල ගමේ පවත්වාගෙන යන ඌරු කොටුව නිසා අවට නිවෙස්වල ජීවත්වීමට නොහැකි බව සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය අදාලව කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව සලකා බැලූ කාරක සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ අනුව කටයුතු කරන ලෙස අදාල ගොවිපලේ හිමිකරු පුගොඩ, උඩ කණම්පැල්ල, අංක 278/1 හි පදිංචි එම්.ඩී සුදේශ් කුමාර මහතා වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.
17. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ජූලි මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ජූලි
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණයකිලෝ	51490
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	5005
03	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	4470
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණයකි.ලෝ.	710
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	89400

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ජූලි මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ජූලි
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	8286
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	13343
03	වීදුරු කි.ලෝ.	21569
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	13

05	ටින් බෙලෙක්ක කි.ලෝ	3247
06	බියර් ටින් කි.ලෝ.	273
07	පෙට් බෝතල් කි.ලෝ	1304
08	පොල් කටු කි.ලෝ	590
09	විදුලි උපකරණ කි.ලෝ.	253
10	CFL බල්බ් කි.ලෝ	90
11	ගෝනි උර කි.ලෝ.	81
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන යන ලද නොදිරන කසල ප්‍රමාණය කි.ලෝ.	6300
	මුළු එකතුව	55349
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	149429
14	ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසල ප්‍රමාණය කිලෝ.	76070

18. මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, සුබර ගොවිපල, නො. 309/2, දුම්ඵලපල පාර, කඩුගොඩ දකුණ, වග යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/8481/2013 යටතේ 2018.07.13 දිනැතිව එම අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද 2018.01.29 දිනැති ක්ෂේත්‍ර පරීක්ෂණය හා කොස්ගම කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් 2017.12.29 දිනැතිව යොමුකරන ලද ලිපිය ද සම්බන්ධයෙන් වන වාර්තාව සලකා බැලූ කාරක සභාව, මෙම සුබර ගොවිපලේ හිමිකරු වන එච්.එම්. රත්බණ්ඩා මහතා අදාළ නීති උල්ලංඝනය කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

19. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ග්‍රාම නිලධාරී වසම්	ම.සෞ.ප. කොට්ඨාශය
2018.09.01	ඉහල බෝපේ	පාදුක්ක
2018.09.08	වැලිකන්න/ලහිරුගම	හංවැල්ල
2018.09.15	හල්පෙ, පහල බෝපේ	පාදුක්ක
2018.09.22	මුරුතගම/ බටහිර පහල කොස්ගම	කොස්ගම
2018.09.29	අංගමුව/මීරියගල්ල	පාදුක්ක

20. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දින හා කොට්ඨාශභාර

මන්ත්‍රීවරුන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාළ මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාළ කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

- 2018.09.02 දින - ඩී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා
- 2018.09.09 දින - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 2018.09.16 දින - ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
- 2018.09.23 දින - චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා
- 2018.09.30 දින - ලියනගේ චන්දන කුමාර මැතිතුමා

**03. සාකච්ඡා සටහන්.**

1. මාවතගම දේවාලය පිටුපස පන්සල් භූමියේ මදුරුවන් බෝවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දන්වන ලදී.
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ දැනුම්දීම පරිදි ඉහළ කොස්ගම, අළුත්අම්බලම ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යන ස්ථානය සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දැනුම්දෙන ලදී.
3. පහත්ගම වැසිකිළිය ළඟ පවත්වාගෙන යනු ලබන වඩේ විකුණ ජංගම කඩය සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දැනුම් දෙන ලදී.
4. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවල සෞඛ්‍යාරක්ෂිතභාවය පරීක්ෂා කර බලා එම ආපනශාලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් පරිදි ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් අරඹන ලෙසට ගරු සභාපතිතුමා විසින් උපදෙස් ලබාදුන් අතර දැනට මීට අදාළව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයන් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය බල ප්‍රදේශය තුළ සිදුවන බව පාදුක්ක ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා පැවසූ අතර ඒ හා සමාන ක්‍රමවේදයන් හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය බල ප්‍රදේශය තුළ ද ආරම්භ කරන ලෙස ගරු සභාපතිතුමා විසින් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත උපදෙස් ලබාදෙන ලදී.
5. කළුඅග්ගල වෙළඳ සංකීර්ණය ඉදිරිපස බිම අල්ලා ඇති ගල් ගැලවී ගොස් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසට දැනුවත් කරන ලදී.
6. බස් නැවතුම්පලවල් සඳහා ඉදිකර ඇති මගී ආවරණ කැඩී ගොස් ඇති බැවින් ඒවා නිසිපරිදි නඩත්තු කිරීමට කටයුතු කරන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දීමට තීරණය කරන ලදී.
7. මාර්ග දෙපස ඉදිකර ඇති තාවකාලික සහ අනවසර කඩ වලින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන්



කාණු පද්ධති අවහිර වී ජලය එකතු වී මදුරුවන් බෝවීමට ඉඩ ඇති බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළ අතර ජංගම වෙළඳ කුටි සඳහා සංචාරක වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.